

පරීක්ෂක වාර්තාව

AA1 විභාගය - ජූලි 2019

(AA11) මූල්‍ය ගිණුම්කරණ මූලිකයන්

(Financial Accounting Basics)

A - කොටස

වාස්තවික පරීක්ෂණ ප්‍රශ්න

ප්‍රශ්න අංක 01 - ලකුණු 40 (අනිවාර්ය ප්‍රශ්නයකි)

මෙම ප්‍රශ්නය අනු ප්‍රශ්න 15 කින් සමන්විත විය.

ප්‍රශ්න අංක 1.1 සිට 1.8 දක්වා වූ ප්‍රශ්න සඳහා දී ඇති පිළිතුරු අතරින් වඩාත්ම සුදුසු පිළිතුරුට අදාළ අංකය හා ප්‍රශ්න අංක 1.9 සිට 1.15 දක්වා වූ ප්‍රශ්න සඳහා නිවැරදි උත්තර ප්‍රශ්න අංකය සමඟ උත්තර පොතේ ලියන ලෙස අයදුම්කරුවන් වෙත උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව අයදුම්කරුවන් විසින් අනු කොටස් සඳහා ලබා දී තිබූ උත්තර අනුව පොදුවේ දක්නට ලැබුණු වැරදි / දුර්වලතා කිහිපයක් පහත පරිදිවේ:

ප්‍රශ්න අංක 1.1

සමහර අයදුම්කරුවන් ප්‍රශ්නය නිවැරදිව තේරුම් නොගෙන නිවැරදි පිළිතුරු වන අංක 03 වෙනුවට අනිකුත් පිළිතුරු අංක ලබා දී තිබුණි.

ප්‍රශ්න අංක 1.2

හර පතක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න සමහර අයදුම්කරුවන්ට ප්‍රමාණවත් අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් නිවැරදි පිළිතුරු අංකය වූ 03 වෙනුවට අංක 01 ලබා දී තිබුණි.

ප්‍රශ්න අංක 1.3

ගිණුම්කරණ සංකල්ප පිළිබඳව සමහර අයදුම්කරුවන් තුළ ප්‍රමාණවත් දැනුමක් නොමැති බැවින් නිවැරදි පිළිතුර වන අඛණ්ඩ පැවැත්ම සංකල්පය වෙනුවට පිළිතුර වටයෙන් අස්තිත්ව සංකල්පය සඳහන් කර තිබුණි.

ප්‍රශ්න අංක 1.4

ගිණුම්කරණ සමීකරණය පිළිබඳ ප්‍රමාණවත් දැනුම නොමැතිවීම හේතුවෙන් නිවැරදි පිළිතුරු අංක 02 වෙනුවට අංක 01 ඉදිරිපත් කර තිබුණි.

ප්‍රශ්න අංක 1.5

සමහර අයදුම්කරුවන් විසින් අයිතිකරු විසින් ආයෝජනය කළ අමතර ප්‍රාග්ධනය හේතුවෙන් ගිණුම්කරණ සම්කරණයට වන නිවැරදි බලපෑම් පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොමැතිවීම නිසා නිවැරදි පිළිතුරු වන අංක 03 වෙනුවට වෙනත් පිළිතුරු අංක ලබාදී තිබුණි.

ප්‍රශ්න අංක 1.6

සමහර අයදුම්කරුවන්ට ප්‍රාග්ධන හා පුනරාවර්ථන වියදම් වෙත වෙනම හඳුනා ගැනීමට නොහැකිවීම හේතුවෙන් නිවැරදි පිළිතුරු අංක 02 වෙනුවට අංක 01 හා 04 ලබාදී තිබුණි.

ප්‍රශ්න අංක 1.7

පරිගණකගත ගිණුම්කරණ පද්ධතියක ඇති ගනුදෙනු ගොනුවක් (transaction file) සම්බන්දයෙන් නිවැරදි අවබෝධයක් අයදුම්කරුවන් තුළ නොමැතිවීම හේතුවෙන් පිළිතුරු අංක 01 වෙනුවට පිළිතුරු අංක 04 ඉදිරිපත් කර තිබුණි.

ප්‍රශ්න අංක 1.8

සම්ප්‍රදායික ගිණුම් වර්ගීකරණය පිළිබඳව බොහෝමයක් අයදුම්කරුවන් තුළ ප්‍රමාණවත් දැනුමක් නොමැතිවීම හේතුවෙන් නිවැරදි පිළිතුරු අංක 04 වෙනුවට අංක 03 හා 02 නිවැරදි පිළිතුරු ලෙස ලබාදී තිබුණි.

ප්‍රශ්න අංක 1.9

පොදු ජර්නලයේ සටහන් කරනු ලබන ප්‍රධාන ගනුදෙනු වර්ග 04 පිළිබඳ අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් අයදුම්කරුවන් විසින් ගනුදෙනු වර්ග සඳහා උදාහරණ ලබාදී තිබුණි. එනම් වර්ෂයේ ක්ෂයවීම්, බොල්ණය කපාහැරීම්, අඛණ්ඩ ණය වෙන්කිරීම් ආදිය පිළිතුරු ලෙස දක්වා තිබුණි.

ප්‍රශ්න අංක 1.10

මෙම ප්‍රශ්නය මඟින් අයදුම්කරුවන්ගේ ගිණුම්කරණ සංකල්ප පිළිබඳ දැනුම සහ අවබෝධය පරීක්ෂා කර තිබුණි. ගිණුම්කරණ සංකල්ප පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොමැති නිසා එක් එක් ප්‍රකාශයට නිවැරදි පිළිතුර ඉදිරිපත් කර නොතිබුණි.

- (a) නිවැරදි පිළිතුර ඒකාකාරී / යථායෝගී / සංගතතා සංකල්පය වුවද පිළිතුරු ලෙස අඛණ්ඩ පැවැත්ම සංකල්පය දක්වා තිබුණි.
- (b) නිවැරදි පිළිතුර මූල්‍ය මිනුම් සංකල්පය වුවද පිළිතුරු ලෙස උපලබ්ධි හා උපවිත සංකල්පය සඳහන් කර තිබුණි.
- (c) නිවැරදි පිළිතුර අස්තිත්ව සංකල්පය වුවද පිළිතුරු ලෙස සංගතතා සංකල්පය සඳහන් කර තිබුණි.

ප්‍රශ්න අංක 1.11

ඇල්මැති පාර්ශව පිළිබඳව අසන ලද මෙම ප්‍රශ්නයට සියලුම අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර ලබා දී තිබුණි.

ප්‍රශ්න අංක 1.12

බොහෝමයක් අයදුම්කරුවන් විසින් දී ඇති තොරතුරු පදනම් කරගෙන 2019 මාර්තු 31 දිනට මුළු වගකීම් නිවැරදිව ගණනය කර නිවැරදි අගය වූ රු.375,000 දක්වා තිබුණි. නමුත් සමහර අයදුම්කරුවන්ට දී ඇති තොරතුරු පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොතිබූ බැවින් එකතු කළයුතු අගයන් අඩුකර තිබුණු අතර, එම නිසා නිවැරදි පිළිතුර ඉදිරිපත් කිරීමට නොහැකිවී තිබුණි.

ප්‍රශ්න අංක 1.13

බොහෝමයක් අයදුම්කරුවන් විසින් 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා යන්ත්‍ර ක්ෂය නිවැරදිව ගණනය කර නිවැරදි පිළිතුර වූ රු.175,000 ඉදිරිපත් කර තිබුණි. නමුත් සමහර අයදුම්කරුවන් විසින් යන්ත්‍රය සවිකිරීමේ පිරිවැය නොසලකා හැර 2018 අප්‍රේල් 01 දිනට යන්ත්‍ර ශේෂය වන රු.750,000 පදනම් කරගෙන රු.150,000 වර්ෂයේ ක්ෂය ලෙස දක්වා තිබුණි.

ප්‍රශ්න අංක 1.14

බොහෝමයක් අයදුම්කරුවන්ට පොදු ගිණුම්කරණ මෘදුකාංග පැකේජ පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැතිවීම නිසා නිවැරදි පිළිතුර ඉදිරිපත් කිරීමට නොහැකිවී තිබුණි.

ප්‍රශ්න අංක 1.15

ඉදිරිපත් කර ඇති එක් එක් ගනුදෙනුව සඳහා අදාල වන වත්කම්, වගකීම්, ආදායම් හා වියදම් වැඩිවීම හෝ අඩුවීම පිළිබඳව සමහර අයදුම්කරුවන් නිවැරදිව තේරුම් නොගෙන නිවැරදි ද්විත්ව සටහන ඉදිරිපත් කර නොතිබුණු අතර ද්විත්ව සටහන වෙනුවට ලෙජර් ගිණුම් පිළියෙල කර තිබූ අවස්ථා ද දක්නට ලැබුණි.

B - කොටස

ප්‍රශ්න අංක 02 - ලකුණු 10
(අනිවාර්ය ප්‍රශ්නයකි)

මෙම ප්‍රශ්නය මඟින් ශේෂ පිරික්සුම පිළියෙල කිරීම පිළිබඳව අයදුම්කරුවන්ගේ දැනුම පරීක්ෂා කර ඇත. සමස්ථයක් ලෙස ගත් විට අයදුම්කරුවන් සතුටුදායක මට්ටමක පිළිතුරු ලබාදී තිබුණි. කෙසේවෙතත්, ඉදිරිපත් කර තිබූ පිළිතුරු පත්‍ර වල පහත සඳහන් අඩුපාඩු දක්නට ලැබුණි.

- (1) අත්පිට විකුණුම් හා ණයට විකුණුම් ශේෂ පිරික්සුමේ අයිතමයන් දෙකක් ලෙස දක්වා තිබුණි.
- (2) 2019 මාර්තු 01 දින ලබා ගන්නා ලද බැංකු ණය සඳහා එක් මාසයකට අදාල උපචිත පොළිය නිවැරදිව ගණනය කලද එය ශේෂ පිරික්සුමේ දක්වා නොතිබුණි.

- (3) මුදලින් ගෙවූ විදුලි වියදම හා උපචිත විදුලි වියදම ශේෂ පිරික්සුමේ වෙන වෙනම දක්වා තිබුණි.
- (4) මෝටර් රථ සඳහා සරල මාර්ග ක්‍රමය යටතේ නිවැරදි ක්ෂය ගණනය කර ශේෂ පිරික්සුම තුළ නිවැරදිව සටහන් කර නොතිබුණි.
- (5) ණයට විකුණුම් හා ණයට ගැනුම්, ණයගැති හා ණය හිමි ගිණුම් පිළියෙල කිරීම තුළින් සොයා ගැනීමේදී අවසන් ශේෂය හා මුදලින් කරන ලද ගෙවීම් නිවැරදිව ණයගැති හා ණය හිමි ගිණුම්වල සටහන් නොකිරීම නිසා ණයට විකුණුම් හා ණයට ගැනුම් සඳහා වැරදි අගයන් ශේෂ පිරික්සුමේ සටහන් කර තිබුණි.
- (6) හර විය යුතු ශේෂයන් ශේෂ පිරික්සුමේ බැරට හා බැරවිය යුතු ශේෂයන් ශේෂ පිරික්සුමේ හර ශේෂයන් ලෙස සටහන් කර තිබුණි.
- (7) මුදල් පොත පිළියෙල කර 2019 මාර්තු 31 දිනට පැටහි නිවැරදි මුදල් ශේෂය සොයා ගත යුතු වුවද අයදුම්කරුවන් එසේ නොකර වැරදි අගයන් මුදල් ශේෂය ලෙස ශේෂ පිරික්සුමේ දක්වා තිබුණි.

ප්‍රශ්න අංක 03 - ලකුණු 10
(අනිවාර්ය ප්‍රශ්නයකි)

මෙම ප්‍රශ්නය මගින් නිෂ්පාදන ගිණුම පිළියෙල කිරීම සම්බන්ධව අයදුම්කරුවන්ගේ දැනුම සහ අවබෝධය පරීක්ෂා කර තිබූ අතර අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද පිළිතුරු සම්බන්ධයෙන් පහත අඩුපාඩු නිරීක්ෂණය විය.

- (1) ඉදිරිපත් කළ යුතු නියමිත ආකෘතිය පිළිබඳව දැනුම සමහර අයදුම්කරුවන්ට නොතිබීම.
- (2) සෘජු හා වක්‍ර වියදම් නියමිත පරිදි හඳුනාගෙන නොතිබීම නිසා සමහර අයදුම්කරුවන් එම වියදම් මාරුකර ඉදිරිපත් කර තිබුණි.
- (3) නොනිම් වැඩ, ප්‍රාථමික පිරිවැයට අගය කළ යුතු බව පැහැදිලිවම ප්‍රශ්නයේ සඳහන් කර තිබුණ ද එම උපදෙස් සැලකිල්ලට නොගෙන සමහර අයදුම්කරුවන් නොනිම් වැඩ ප්‍රාථමික පිරිවැය වශයෙන් පෙන්වුම් නොකර නිෂ්පාදන ගිණුමේ අවසානයට පොදු කාර්ය පිරිවැය යටතේ සටහන් කර තිබුණි.
- (4) සමහර අයදුම්කරුවන් විසින් විදුලි හා ජලය වියදම් දී ඇති ප්‍රතිශතය අනුව කම්හල හා කාර්යාලය අතර නිවැරදිව බෙදා වෙන්කර නොතිබුණි.
- (5) ගොඩනැගිලි ක්ෂය ප්‍රමාණයෙන් බිම් ප්‍රමාණය අනුව 80% ක් කම්හල් පොදු කාර්යය ලෙස නිවැරදිව ගණනය නොකර මුළු ක්ෂය ප්‍රමාණය වන රු.1,250,000 කම්හල් පොදු කාර්යය ලෙස සටහන් කර තිබුණි.
- (6) නිෂ්පාදිත භාණ්ඩ සඳහා පිරිවැය මත 10% ක ලාභාන්තිකයක් ගණනය කර වෙළඳ ගිණුමට මාරු කළ යුතු මුළු පිරිවැය නිවැරදිව ගලපා නොතිබුණි.

ප්‍රශ්න අංක 04 - ලකුණු 10

(අනිවාර්ය ප්‍රශ්නයකි)

මෙම ප්‍රශ්නය (a), (b) හා (c) වශයෙන් අනු කොටස් තුනකින් සමන්විත විය. (a) කොටසින් වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් පිළියෙල කිරීම ද (b) කොටසින් අවිනිශ්චිත ගිණුම පිළියෙල කිරීම ද (c) කොටසින් වැරදි නිවැරදි කිරීමට පසු ගලපන ලද ශුද්ධ ලාභය ගණනය කිරීම සම්බන්ධයෙන් දැනුම හා අවබෝධය ද පරීක්ෂාවට ලක් කර ඇත. ඒ ඒ කොටස්වලට ලබාදුන් පිළිතුරු අනුව පහත අඩුපාඩු / වැරදි නිරීක්ෂණය විය.

(a) වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් පිළියෙල කිරීම:

- (1) අංක 01 සිට 05 දක්වා වූ පසුව හඳුනා ගන්නා ලද වැරදි ගනුදෙනු වලින් අවිනිශ්චිත ගිණුම මගින් නිවැරදි කළ යුතු ගනුදෙනු පැහැදිලිව හඳුනාගැනීමට සමහර අයදුම්කරුවන් සමත්වී නොතිබුණි.
- (2) දී ඇති ගනුදෙනුවල වැරද්ද නිවැරදිව හඳුනාගෙන නිවැරදි ද්විත්ව සටහන් පිළියෙල කිරීමට අයදුම්කරුවන් තුළ ප්‍රමාණවත් අවබෝධයක් නොතිබුණි.
- (3) සටහන් අංක 03 මගින් දක්වා ඇති පොලී ආදායම පොලී වියදම් ගිණුමට හර වී තිබීම නිවැරදිව හඳුනාගෙන පොලී ආදායම් හා පොලී වියදම් යන ගිණුම් දෙකම නිවැරදිකර අවිනිශ්චිත ගිණුම හර කළ යුතු වුව ද සමහර අයදුම්කරුවන් මේ පිළිබඳව නිසි අවබෝධයක් නොමැති නිසා නිවැරදි පිළිතුර ඉදිරිපත් කර නොතිබුණි.

(b) අවිනිශ්චිත ගිණුම පිළියෙල කිරීම:

- (1) අවිනිශ්චිත ගිණුමේ ආරම්භක බැර ශේෂය වූ රු.114,900 සමහර අයදුම්කරුවන් අවිනිශ්චිත ගිණුමේ හරට සටහන් කර තිබුණි.
- (2) අවිනිශ්චිත ගිණුමට අදාළ හර සටහන් සමහර අයදුම්කරුවන් එම ගිණුමේ බැර පැත්තේද බැර සටහන් එම ගිණුමේ හර පැත්තේද පැති මාරු කර සටහන් කර තිබුණි.
- (3) සටහන් අංක 03 සඳහන් පොලී ආදායම් හා පොලී වියදම නිවැරදිව සටහන් නොකිරීම නිසා අවිනිශ්චිත ගිණුමේද එම සටහන් වැරදි ලෙස සටහන් කර තිබුණි.

(c) ඉහත වැරදි නිවැරදි කිරීමෙන් පසු ගලපන ලද ශුද්ධ ලාභය:

- (1) ශුද්ධ ලාභය වැඩිවීමට හා අඩුවීමට බලපාන (a) කොටසේ ඇති ගනුදෙනු සම්බන්ධයෙන් අයදුම්කරුවන් තුළ පැහැදිලි අවබෝධයක් නොමැතිවීම නිසා ගලපන ලද නිවැරදි ශුද්ධ ලාභය වූ රු.401,900 නිවැරදි පිළිතුර ලෙස ඉදිරිපත් කර නොතිබුණි.
- (2) ඇතැම් අයදුම්කරුවන් ශුද්ධ ලාභය වැඩිවීමට අදාළ අයිතමයන් ශුද්ධ ලාභයෙන් අඩුකර තිබූ අතර ශුද්ධ ලාභය අඩුවීමට අදාළ අයිතමයන් ශුද්ධ ලාභයට එකතුකර තිබුණි.

ප්‍රශ්න අංක 05 - ලකුණු 10

(අතිවාරය ප්‍රශ්නයකි)

මෙම ප්‍රශ්නය A හා B වශයෙන් කොටස් දෙකකි.

A කොටස මගින් දී ඇති එක් එක් ගනුදෙනුව මගින් ගිණුම්කරණ සමීකරණයට වන බලපෑම් පිළිබඳව දැනුම ද **B** කොටස මගින් විකුණුම් ජර්නලය පිළියෙල කිරීම පිළිබඳ දැනුම ද පරීක්ෂාවට ලක් කර තිබුණි.

අයදුම්කරුවන් විසින් ලබා දී තිබූ පිළිතුරු අනුව පොදුවේ දක්නට ලැබුණු දුර්වලතා පහත පරිදි වේ.

A ගිණුම්කරණ සමීකරණයට වන බලපෑම්:

- (1) ඉදිරිපත්කර ඇති එක් එක් ගනුදෙනුව මගින් ගිණුම්කරණ සමීකරණයට වන බලපෑම් පිළිබඳව එනම් වත්කම්, වගකීම්, ආදායම් හා වියදම් වැඩි වීම හෝ අඩුවීම පිළිබඳව සමහර අයදුම්කරුවන්ට නිවැරදි අවබෝධයක් නොතිබුණි. අදාළ අගයන් ධණ හෝ ඍණ අගයන් රහිතව සටහන් කර තිබූ අවස්ථාද බහුලව දක්නට ලැබුණි.
- (2) සමහර අයදුම්කරුවන් අදාළ ගනුදෙනු මගින් ගිණුම්කරණ සමීකරණයට වන බලපෑම, වත්කම් පැත්තේ හෝ වගකීම් පැත්තේ පමණක් තනි සටහනක් ලෙස පිළිතුරු ඉදිරිපත් කර තිබුණි.
- (3) ඉදිරිපත් කරන ලද ගිණුම්කරණ සමීකරණයට අනුකූල නොවන පරිදි දී ඇති ගනුදෙනුවල බලපෑම් සටහන් කර තිබුණි.
- (4) ගිණුම්කරණ සමීකරණයේ දී ඇති ගනුදෙනුවල මූල්‍යමය අගය සටහන් කිරීම වෙනුවට ‘වැඩිවීම’ ‘අඩුවීම’ යනුවෙන් වචනයෙන් සඳහන් කර තිබුණි.

B විකුණුම් ජර්නලය පිළියෙල කිරීම:

- (1) සමහර අයදුම්කරුවන්ට දෛනික විකුණුම් පොතේ මූලික ආකෘතිය පිළිබඳව පුළුල් අවබෝධයක් නොමැති බව දක්නට ලැබුණි.
- (2) නියමිත ආකෘතිය නොමැතිව ගණනය කිරීම පමණක් පිළිතුරු වශයෙන් ඉදිරිපත් කර තිබූ අවස්ථාද දක්නට ලැබුණි.
- (3) විකුණුම් ජර්නලයේ වෙළඳ වට්ටම් අඩුකිරීම පැහැදිලිව සටහන් කළ යුතු වුව ද බහුතරයක් අයදුම්කරුවන් වෙළඳ වට්ටම් අඩු කළ පසු ලැබෙන ශුද්ධ අගය පමණක් විකුණුම් ජර්නලයේ සටහන් කර තිබුණි.

C - කොටස

ප්‍රශ්න අංක 06 - ලකුණු 20

(අනිවාර්ය ප්‍රශ්නයකි)

මෙම ප්‍රශ්නය (a) හා (b) වශයෙන් කොටස් දෙකකින් සමන්විත වූ අතර (a) කොටසින් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීම සහ (b) කොටසින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කිරීම පිළිබඳව දැනුම පරීක්ෂාවට ලක්කර තිබුණි.

උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේදී පොදුවේ දක්නට ලැබුණු දුර්වලතා පහත පරිදි විය:

(a) විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීම:

- (1) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් කළ යුතු සමහර සටහන් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ ඇතුළත් කර තිබුණි.
- (2) ශේෂ පිරික්සුමේ ගණිතමය අගයන් රු.'000 වශයෙන්ද ගැලපිලි සටහන් සම්පූර්ණ අගයන් ලෙසද දක්වා තිබූ බැවින් ගැලපිලි සටහන් වල අගයන් ද රු.'000 ලෙසට පිළිලෙ කර ගත යුතු වුව ද සමහරු එය සැලකිල්ලට නොගෙන එම සටහන් සම්පූර්ණ අගයන් මත ලියා තිබුණි.
- (3) විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීමේදී උපයෝගී කර ගත යුතු පිළිගත් ආකෘතිය පිළිබඳ අවබෝධය නොමැති සමහර අයදුම්කරුවන් එය හර සහ බැර වශයෙන් ශේෂ පිරික්සුමක ආකෘතියට අනුව පිළියෙල කර තිබුණි.
- (4) සමහර අයදුම්කරුවන් 2019 මාර්තු මාසයට ගෙවිය යුතු විදුලිය වියදම වූ රු.148,000 ක මුදල විදුලි වියදම් වලට එකතු කර දක්වා නොතිබුණි.
- (5) ඇතැම් අයදුම්කරුවන් සරල මාර්ග ක්‍රමය මත දී ඇති ප්‍රතිශතයන් අනුව අදාල ක්ෂයවීම් නිවැරදිව ගණනය කර නොතිබුණි.
- (6) 2019 දෙසැම්බර් 31 දිනට වෙළඳ ලැබිය යුතු මුදලින් 10% ක් අඩමාන ණය සඳහා ගණනය කර 2018 අප්‍රේල් 01 දිනට වෙන්කර තිබූ අඩමාන ණය වෙන්කිරීම සමග ගලපා අඩමාන ණය උභය වෙන්කිරීම වූ රු.212,000 ක මුදල නිවැරදිව ගණනය කර ගිණුම් ගතකර තිබුණේ අයදුම්කරුවන්ගෙන් සුළු පිරිසක් පමණි.
- (7) 2019 ජනවාරි 01 සිට 2019 දෙසැම්බර් 31 දින දක්වා මාස 12 ක කාලය සඳහා ගෙවන ලද රක්ෂණ මුදලින් ගිණුම් කාලපරිච්ඡේදයට අදාල මාස 03 (2019 ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා) අදාල වන රක්ෂණ මුදල වන රු.75,000 ක අගය නිවැරදිව ගණනය කර සටහන්කර නොතිබූ අතර මුළු රක්ෂණ මුදල වන රු. 300,000 ක අගය සටහන් කර තිබුණි.

(b) මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පිළියෙල කිරීම:

- (1) සමහර අයදුම්කරුවන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළිගත් ආකෘතියට අනුව පිළියෙල කර ඉදිරිපත් කර නොතිබුණි.
- (2) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය 2019 මාර්තු 31 දිනට යනුවෙන් සඳහන් කළ යුතු වුවද සමහර අයදුම්කරුවන් එය 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා යනුවෙන් ඉදිරිපත් කර තිබුණි.
- (3) සමහර අයදුම්කරුවන් දේපල, පිරිසත සහ උපකරණ වලට අදාල සමුච්චිත ක්ෂය හා ධාරණ අගය නිවැරදිව ගණනය කර නොතිබුණි.

- (4) 2019 මාර්තු 31 දිනට ව්‍යාපාරයට පවරන ලද මහීල්ගේ පුද්ගලික වැන්රථය වැන්රථ ගිණුමට එකතුකර දැක්විය යුතු වුවද අයදුම්කරුවන් විසින් එය අයිතම දෙකක් ලෙස දක්වා තිබුණි.
- (5) 2019 මාර්තු 31 දිනට වෙළඳ ණයගැතියන්ගෙන් 10% ක් අඩමාන ණය ලෙස නිවැරදිව ගණනය කිරීම කර නොතිබුණු අතර සමහර අයදුම්කරුවන් අඩමාන ණය වෙන් කිරීම, වෙළඳ ලැබිය යුතු මුදලින් අඩුකළ පසු එන ශුද්ධ අගය පමණක් සටහන් කර තිබුණි.
- (6) 2019 මාර්තු 31 දින ව්‍යාපාරයට පවරන ලද මහීල්ගේ පුද්ගලික වැන්රථයේ වටිනාකම වූ රු.1,800,000 ක අගය අමතර ප්‍රාග්ධනය ලෙස සටහන් කළ යුතු වුව ද අයදුම්කරුවන් විසින් එම වටිනාකම ආරම්භක ප්‍රාග්ධනය වූ රු.5,600,000 ට එකතු කර රු.7,400,000 ක අගය දක්වා තිබුණි.
- (7) සමහර අයදුම්කරුවන් විසින් ඉදිරියට කල ගෙවීම් හා උපචිත වියදම් ජංගම වත්කම් හා ජංගම බැරකම් යටතේ නිවැරදිව සටහන් කර නොතිබුණි.
- (8) වර්ෂයේ අග තොගය වෙනුවට මුල තොගය ජංගම වත්කම් යටතේ සටහන් කර තිබුණි.

- - -

අයදුම්කරුවන්ගේ තේරුම් ගැනීම දියුණු කිරීමේදී සැලකිල්ලට ගත යුතු පොදු කරුණු:

1. විෂය නිර්දේශයේ සම්පූර්ණ කරුණු හොඳින් අධ්‍යයනය කිරීම සහ සෑම ඒකකයකින්ම හෝ අංශයකින්ම අපේක්ෂිත දැනුම් මට්ටම පිළිබඳ මනා අවබෝධයක් දියුණු කර ගැනීම.
2. අයදුම්කරුවන් විසින් ප්‍රශ්නය කිහිපවකාවක්ම හොඳින් කියවිය යුතු අතර, සියලුම ගණනය කිරීම්වලට අදාළ පෙරවාඩු පැහැදිලිව දක්විය යුතුය.
3. උත්තර සැපයීමේදී උපකල්පනයන් අදාළ වන්නේ නම්, එම උපකල්පනයන් පැහැදිලිව දක්විය යුතුය.
4. අත් අකුරු පැහැදිලි විය යුතු අතර ප්‍රශ්න අංකයන් නිවැරදිව දක්විය යුතුය. උත්තර පත්‍රය භාරදීමට පෙර ප්‍රශ්න අංක නැවත පරීක්ෂා කිරීම ආදී දේ අනිවාර්ය වේ.
5. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් නිවැරදිව අනුගමනය කළ යුතුය.
6. අවබෝධය, කුසලතා සහ පළපුරුද්ද කියුණු කර ගැනීම සඳහා පසුගිය ප්‍රශ්න පත්‍ර සහ යෝජිත උත්තර උපකාරීවනු ඇත. සමාන රටාවන් සහ ව්‍යුහයන් නැවතත් ප්‍රශ්න පත්‍ර තුළ ඇතුළත් විය හැකි බැවින් එය සෑම විටම වාසිදායක වනු ඇත.
7. මෙම විෂයට අදාළව ස්ව-අධ්‍යයන පොත සහ සඟරා මෙන්ම අදාළ විෂය කොටස් සඳහා අදාළවන අනෙකුත් කියවීම් පරිශීලනය කිරීම සිදු කරන්න.
8. කාල කළමනාකරණය විභාගයේදී ඉතා වැදගත් වේ. සෑම ප්‍රශ්නයකටම වෙන් කර ඇති ලකුණු දෙස බැලීමෙන්, උත්තර සැපයීමට වැය කළ යුතු කාලය පිළිබඳ ඇස්තමේන්තුවක් කළ හැකිය.
9. විභාගය සමත්වීමට තීර අදිටනින් යුතුව, මනා සූදානමකින් විභාගයට පෙනී සිටීම සිදු කරන්න.

- * * * -